

අදිහතන සාහිතය නිර්මාණයන්හි භාජාව

සාහිත්‍යයේ මාධ්‍යය භාජාව සි. භාජාව යනු මනුෂ්‍යයාගේ හැඟීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයකි. ඒ අනුව සාහිත්‍යයේහි අන්තර්ගත වන්නේ මනුෂ්‍ය හැඟීම්, අදහස් හා අත්දැකීම් බව කිව හැකි ය. සාහිත්‍යය භාජාවෙන් සිදු කරන විකුමයක් යැයි ඇතැම් විවාරකයන් පෙන්වා දෙන්නේ මනුෂ්‍යයාගේ ජ්වන අත්දැකීම්, අපේක්ෂා හා සිතිවිලි එහි ගැබී කළ හැකි බැවිති. සාහිත්‍යයේහි යෙදෙන භාජාව හැඟීම් හා අරුක් ආරෝපණය කරන ලද භාජාව සි.

සාහිත්‍යකරුවා භාජාව ව්‍යවහාර කරනුයේ විශේෂ ආකාරයකිනි. සාහිත්‍යකරුවන් නො වන අනෙකුත් ලේඛකයන් භාජාව ව්‍යවහාර කරනුයේ තිශ්විතාරප දැනවෙන ආකාරයෙන් වුව ද සාහිත්‍යකරුවා භාජාව හාවිත කරනුයේ භාවික ගුණයෙන් යුතුව ය; එනම් සාහිත්‍ය රසිකයාගේ පාඨිකයාගේ හැඟීම් ප්‍රබේද වන ආකාරයෙනි. සාහිත්‍ය නිර්මාණයක් පරිසිලනය කරන්නා විද්‍යාත්මක ලේඛනයක් හෝ වාර්තාවක් කියවන්නාගෙන් වෙනස් වෙමින් සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීමට සහභාගි වෙමින් එයින් වින්දනයක් ලබයි. සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීම් හා ඒ සඳහා යොදා ගන්නා බස් වහර අතර අත්‍යන්ත සම්බන්ධතාවක් පවතියි. භාජාවෙහි උපයෝගී කර ගන්නා ව්‍යවහාර දෙනු ලැබූ ඇති අර්ථ ඒ ඒ වචනය යෙදෙන පරිසරය මත තීරණය වෙයි. එමෙන් ම ඒ ඒ අර්ථ ගොඩ නැඟීමෙහි ලා ඒ ඒ භාජාවෙහි සංස්කෘතික පරිසරය ද බැල පායි. එහෙයින් භාජාව හා සාහිත්‍යය මනුෂ්‍යයාගේ සංස්කෘතික උරුමයක් ද වෙයි.

එක් එක් සාහිත්‍යකරුවා භාජාව හාවිත කරනුයේ එකිනෙකට වෙනස් ආකාරයෙනි. සාමාන්‍යයෙන් භාජාව හාවිත කරන සැම භාෂකයකු ම භාජාව හාවිත කරනුයේ තම තමන්ට ආවේණික ආකාරයකින් බව පෙනී යයි. මේ ලක්ෂණය ‘ගෙලිය’ යනුවෙන් හැඳින්වෙයි. නවකතාව නම් තුතන සාහිත්‍යාගයෙහි ආරම්භක සමයෙහි පටන් විවිධ ලේඛකයන් හාවිත කළ විවිධ ප්‍රකාශන විලාස හා ලේඛන රිති පිළිබඳව මේ පාඩමෙන් සාකච්ඡා කෙරේ.

සිංහලයෙන් නව සාහිත්‍යයක් බෙහි වන්නේ දහනවතන සියවසේ මෙරටහි සිදු වූ දේශපාලන, ආර්ථික හා සමාජය පෙරලි හේතුවෙනි. 1815 දී මූල්‍ය ලංකාව ම එංගලන්තයේ යටත් රාජ්‍යයක් බවට පත් කර ගන්නා ලදී. එතැන් සිට පෙරදිග ලෝකයෙහි යුරෝපීය ශිෂ්ටාචාරය රෝපණය කිරීම සඳහා ඉංගිරිසි අධ්‍යාපනය හා මුදුණ ශිල්පය මෙරටහි ප්‍රවලිත කිරීමට යටත් විෂ්තර පාලකයේ පියවර ගන්හ. මේ කටයුතුවල එක් ප්‍රතිඵ්‍යුතුයක් වූයේ සගරා, ප්‍රවත්පත් හා පොත් මුදුණය ආරම්භ වීම සි. එතෙක් මෙරට ජනයා ඩුරු පුරුදු වී සිටියේ පොත් කියවීමට වඩා කෙනෙකු කියවන විට අසා සිටීමට සි. මුදුණ ශිල්පය හේතුවෙන් එතෙක් සිටි ග්‍රාවකයා වෙනුවට පායකයෙක් තිරිමාණය විය. දහනව වන සියවසේ තෙවන දශකය පමණ වන තෙක් සිංහලයෙන් අතර පොත් වශයෙන් සුලබ හාවිතයෙහි පැවතුණේ ප්‍රස්කේෂ පොත් ය. 1737 පමණ සිට ක්‍රිස්තියානි ධර්ම ගුන්ථ සිංහලයෙන් මුදුණය කිරීම අරණා තිබුණ්න් ඒවා ක්‍රිස්තු ධර්මය අදහන පිරිස් අතර පමණක් හාවිත විය. සගරා හා ප්‍රවත්පත් ආගමික හේදයකින් තොරව සිංහල පායකයෙන් ඉලක්ක කර ගත් හෙයින් වැඩි පායක පිරිසක් කරා ඒවා යොමු කළ හැකි වූ බව පෙනේ. පායකයෙන් ආකර්ෂණය කර ගැනීමට යුරෝපීය හාජාවලින් ලියවුණු කථාන්තරවල සිංහල පරිවර්තන ප්‍රවත්පත් හා සගරාවල පල කිරීමට පියවර ගන්නා ලදී. ඉන් අනතුරුව එබදු කථාන්තර පොත් වශයෙන් පල කිරීම ද සිදු කෙරිණි.

සිංහලයෙන් අලුතින් කථාන්තර ලිවීමේ දී ලේඛකයන්ට මුහුණ පැමට සිදු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ හැම දෙනාට ම තේරුම් ගත හැකි හාජාවක් ව්‍යවහාරයට ගත හැකි ද යන්න සි. පැරණි සිංහල පොත්වල හාජාව වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි නො වූ බැවැන් අලුත් ප්‍රකාශන මාධ්‍ය වන සගරා හා ප්‍රවත්පත් මෙන් ම කථාන්තර පොත් සඳහා ද පැරණි සිංහල හාජා ව්‍යවහාරය ප්‍රයෝගනවත් නො වී ය. මුදුණ ශිල්පය හේතුවෙන් පොත වැඩි පායක පිරිසක් කරා යැම ඇරුණි. සාහිත්‍ය පරිඹිලනය පෙර කළ මෙන් උගතුන්ට හා පැවැදි පිරිසට පමණක් සිමා නොවිණි. රජ සිවු බමුණු ආදින්ගේ වෘත්තාන්ත පමණක් නො ව සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් වස්තු කොට ගනිමින් කථාන්තර ලියවීම ඇරුණි තිබිණි. මේ නිසා එදිනෙදා කථා ව්‍යවහාරය පදනම් කොට ගනිමින් ලේඛනය සකස් කර ගැනීම දහනවතන සියවසේ අග හාගයෙහි රවනා විලාසයේ මූලික ලක්ෂණයක් විය.

දහනවතන සියවසේ අග හාගයේ ලියවුණු ප්‍රබන්ධ කථා විමසීමෙන් මේ නව හාජා ස්වරුපය වටහා ගත හැකි ය. පහත දැක්වෙන්නේ සිංහලයෙන් ලියවුණු ප්‍රථම 'නව ප්‍රබන්ධ කථාව' සේ සැලකෙන වාසනාවන්ත සහ කාලකණීණි පවුල් (ඇල්. අයිසේක් ද සිල්වා, 1886) නම් කථාන්තරයි ආ සංවාදයකි:

දුෂ්කී: ඉතින් වාර්ලිස්, උංකී කථාන්තරය පටන් ගනින්කේ! උංකී ලොකු දැවැද්දක් එක්ක හිරයක් ගෙනෙන්ට අනික් අයවුලුන් වීරිය කරදීදී උං මක් කළා ද?

වාර්ලිස්: ඉතින් ඔහාම සිටින අතර මට කිප පොතින් ම කථා වුණා. එයින් සමහර තැන්වලින් දැවැද්ද වඩා ම වැඩි තැති නිසාත් සමහර තැන්වල මිනිස්සු රිකක් පහත් නිසාත් තාත්ත්ලා වැඩිපුර ක්ල්පනා කළේ තැහැ. නමුත් අර හන්දීයේ ඉන්න රාලනාම්ලා ගෙදරින් ලොකු දැවැද්දක් දෙනවදි කි නිසාත් උන් වටිනා කියන හොඳ වටිනෙක මූලාදැනි පාර්ට්වයේ අයවුලුන් නිසාත් තරුණි ඇදහිල්ලට කොහොත්ම හිත තැති තමුත් හරවා ගන්ට ප්‍රථම කියාත් අපේ වැදගත් අයවුලුන් එක කෙරෙන්න ම ඕනෑ ය කියා මක්කොම එක්ක එක පයින් හිටියා.

සිංහල ප්‍රබන්ධ කථාවේ හාජාව සකස් වූ ආකාරය පැහැදිලි වන්නේ පැරණි සාහිත්‍ය ව්‍යවහාරය හා එය සැපයුමෙනි. ඔබට මේ සංචාරය ඔබ කියවා ඇති පැරණි සිංහල ගදු සාහිත්‍ය කානීන්හි ආ සංචාර සමග සපසඳා බැලීමෙන් මේ වෙනස්කම වටහා ගත හැකි වනු ඇත.

“මලණ්ඩි, බත් උපදනා ලෙස් මා අතින් අසව. සි සැම නම් සුළං බදනා සේ ඉතා උගහට දෙයෙක. නගුලෙක වියද්ධෙක පිටවකෙක බඩුවකෙක තිමුනෙක කෙවිල්ලෙක අවකුටෙක සිවැලෙක පෙරහිලියෙක පසුගිලියෙක.. කුලිටෙක ගොන්ගෙයෙක ගොවියෙකුයි යන මේ අටලාස් දෙනාගේ එක් වීමෙන් යන්නා වූ ගමන සි සැම නම් වෙයි.”



ප්‍රජාවලිය

සංචාරයෙහි දී මෙන් ම වර්ණනා හා ආබ්ධානවල දී ද පැරණි සාහිත්‍යකරුවාගෙන් වෙනස් මාර්ගයක් දහනවත්ත සියවෙස් නව ප්‍රබන්ධකරුවන් විසින් අනුගමනය කරන ලද ආකාරය දැක ගත හැකි ය:

“මේ පවුලට පසුගිය මාස කිපයක් මූජල්ලේ ම ලෙඛ රෝගාතුරකම් පැමිණ බොහෝම අසරන හාවයට පත් වුණා පමණක් නො ව කාසි නැති නිසා මෙලාව වැඩි වාසි නැති වෙලා ඔවුන්ගේ පොහොසත් නැයින්ගේ වැඩි සැලකිල්ලක් නැති විය. මේ සියල්ල මෙසේ වූ තුම්න් මොවුන්ගේ පවුලේ වාසනාවන්තකම කුම කුමයෙන් බේ විය. සාරා නම් මේ පවුලේ වැඩිමහල් ගැනු ලමයා ඒ වාසනාවන්තකමේ සුර්යාභරණයට සිටියා ය. ඇගේ විලි නම් මෙයා ඇට මාණික්‍යක්ව සිටියේ ය.”



වාසනාවන්ත සහ කාලක්ෂණි පවුල් - ඇල්. අයිසේක් ද සිල්වා

වාසනාවන්ත සහ කාලක්ෂණි පවුල් නමැති පොතට පසුව රවනා වූ සිංහල නව ප්‍රබන්ධ සාහිත්‍යයේ සන්ධිස්ථානයක් සේ සැලකෙන මිනා නම් ප්‍රබන්ධ කථාවෙන් උප්‍රටා ගත් කොටස් කිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.

එය වැරදි බව මමත් කියමි. මගේ හැදිම හොඳ ය කියා මම පාරවිටු කළ බවක් මතක නැහැ. ඒ කොහොම වුණත් ඒ වැරදි ක්‍රියාවෙන් දැන් උඩට යම් ප්‍රයෝගනයක් වුව හොත් මට එය සන්නොර්සයට කාරණ වේ. ඉතින් මේ උඩ ගෙන ආ අය කුවුද කියා උඩ දන්නෙහි ද?



මිනා (1905) - සයින් ද සිල්වා

මේ සංචාරය කළුන ව්‍යවහාරයේ හා ලේඛන ව්‍යවහාරයේ සංකලනයක් වන අතර පහත දැක්වෙන්නේ සංචාරය සඳහා මූලමනින් ම කට වහර යොදා ගත් අවස්ථාවකි:

“හා අපි මේ අද යන්න සි ඉන්නේ.”

“අද මේ හවස් අතට පිට වෙලා කොහො යන්ට ද? පිස්සු නැතිව අද මෙහේ ඉදලා යන්ට ඕනෑ.”

ආදී ම ප්‍රබන්ධ කරා රචකයන් කළුන ව්‍යවහාරය සංචාරය සඳහා යොදා ගත් ආකාරය ඉහතින් පෙන්වා දෙන ලදී. එහෙත් ඊ අග පරපුරේ ලේඛකයන් වන පියදාස සිරිසේන, බිඩ්ල්සු. ඒ. සිල්වා මෙන් ම මාර්ටින් විකුමසිංහ ද නවකතාවල සංචාරය සඳහා සිංහලයේ හා ජ්‍යෙෂ්ඨ ලේඛනයන් අතර ඇති වෙනස මෙන් ම ඒ ඒ වරිතයේ වයස, උගත්කම ආදි සාධක ද කෙරෙහි එතරම් අවධානය යොමු කර ඇති බව නො පෙනේ.

“රෝස්ලින් කවර කුලයකට අයත් කොයි ප්‍රමාණයක කෙනෙක් ද යනු සොයා ගැනීමටත් ඇගේ දැනීම විමසීමටත් ජයතිස්සට කළේපනා විය. එසේත් කළේපනා කොට “මැ මා විසින් අසනු ලබන ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන්නී නම් මැ මාගේ හාර්යාව කර ගනීමැයි ද නිශ්චිත කොට සිතුයේ ය. ඉක්ති රෝස්ලින්ගෙන් මෙසේ ඇසි ය. නුත් “රටේ ද?” නොහොත් “තොටේ ද?” මෙය රෝස්ලින්ට වහා ම අවබෝධව “මම රටේ” යයි පිළිතුරු දුන්නා ය.”



(ජයතිස්ස සහ රෝස්ලින් (1906)-පියදාස සිරිසේන)

මේ ලේඛකයන්ගේ කෘතිවල සැම වරිතයක් ම සංචාරවල දී එක ම බස් වහරක් හා විත කරන ආකාරය දැක ගත හැකි ය. සිංහල නවකතාවේ පුරෝගාමියකු වන මාර්ටින් විකුමසිංහගේ මුල් ම නව ප්‍රබන්ධ කෘතිය වන ලිලාහි මෙන් ම පරිණත අවස්ථාව නියෝග්‍ය කරන ගම්පෙරලියේ හා යුගාන්තයේ ද සංචාරවල දී ද දැකිය හැකි වන්නේ කළුන හා ලේඛන ව්‍යවහාර සම්මිශ්‍රණයෙන් සකසා ගත් විශේෂ ස්වරුපයකි.

“කත්තිරිනා පංචි දැමීම ඉවර කරන්නේ කුරු කරාඩු උකස් කොට ගන්නා සල්ලිත් පැරදුණා ම.”

“මිය අවුරුද්දේ ඒ ගැනී ගෙදර වන්නේ පොල් ගසුන් උකස් තියා සල්ලි අර ගෙන පැරදුදුවා” සි පියල් කි ය.

“සමහර අවුරුදුවල දී ඒ ගැනී රුපියල් පනහ හැටත් දිනනවා” සි අනුලා කිවා ය.



ගම්පෙරලිය (1944) මාර්ටින් විකුමසිංහ

මේ බස් වහර අප සාමාන්‍යයෙන් කථිනය සඳහා යොදා ගන්නා බස් වහරට වඩා වෙනස් බව ඔබට වැටහෙනු ඇත. එහෙත් විකුමසිංහගෙන් පසු ලේඛකයෙන් නවකතාවල දී සංචාර සඳහා සාමාන්‍ය කථා ව්‍යවහාරය ඒ ආකාරයෙන් ම යොදා ගැනීමට යොමු වූ ආකාරය හඳුනා ගත හැකි වෙයි.

“මොන හොඳක් ද? උන් කවුරුත් කැමති සි අපට වරදිනව බලන්න.”

“එහෙනම් ඕක ඔය දෙන්නගේ ම කතාවෙන් කරපු වැඩක්. මගේ හිතේ හැටියට නම් දැනට කරන්න තියෙන එක ම දේ ගිහින් වත්තේ ලොකු මහත්තයට මේකේ ඔක්කොම විස්තරේ කියන එක.”

“ලොකු මහත්තයන් ඕකට හවුල් ද දන්නවැයි” මම ඇසීම්.

“අනේ මොන. ඒ මනුස්සය ඕව කිසි එකක් දන්නෙන නැතිව ඇති, මෙක ආරංඩි වුණ හැටිය මම දන්නව කංකානමට සි කොන්දෙස්තරට සි දෙන්නට ම හොර නැතුව ඇල් එක දාවි.”



කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර

ඇතැම් ලේඛකයෙන් සාමාන්‍ය කථා ව්‍යවහාරය ද ඉක්මවා යමින් භාෂණයේ හමු වන ගබඳ රටා හා උච්චාවාරණ විලාස තත්ත්වාකාරයෙන් යෙදීමට යොමු වූ ආකාරය ද අපට දැක ගත හැකි ය:

“ඉවි වොවි, වොවි කන්ඩි. ඔක්කොම කන්ඩි...”

“නොනේ, අනේ නොනේ, පිං අයිති වෙයි, ඔතතිං බහින්ඩි. ඔහොමම. ඔහොම ඉංඩි බැ.... ඇයි තේරෙන්නයැදීද...”



සුන්නද්දලි - අජ්ත් තිලකසේන

පේකීනුන්නැහැ, මගේ වැඩපිළිවෙළ නිසා තමයි මේ ලමයා පාස්සුනේ, ඒක ලොකු ව්‍යාපනාවක්. විස්සවිද්‍යාලෙට යනකං දිගට ම නොමිලේ උගෙන්නනවා. තව මිනුවන්ගොඩ මද්ය විද්‍යාලෙ බෝඩි හදාලා තැ. එතකං රුපියල් විස්ස ගානෙ මාසේකට ගෙවනවා”. ඉක්කිති ඔහු ගුණපාල දෙසට හැරුණේ ය. “ගුණපාල හොඳට හිතටාරං වැඩි කරන්වේනැත්රුණා ද?...”

“පේකීනුන්නැහෙත් දැං ඉතිං ඔය තරකාතේ වැඩි අතැරල දාන්ට හොඳයේ...” “දන්නව නේ ඔය ගිනි ව්‍යුරය් අරකියේ මේකයේ...”



හෙයියම්මාරුව - ඒ. වි. සුරවීර

ඉහත සඳහන් සංචාරවල දැකිය හැකි වන්නේ කථා ව්‍යවහාරයේ ගබඳ රටා ඒ අන්දමින් ම ලියා දක්වා ඇති ආකාරය සි. කථා ව්‍යවහාරයේ ද එක් එක් පුද්ගලයාගේ සමාජ තත්ත්වය, අධ්‍යාපනය හා වියස ආදි සාධක මත උච්චාවාරණ විලාස වෙනස් වෙයි. නවකතාවක සංචාර දැක්වීමේ දී මේ ලක්ෂණය කෙරෙහි ද ලේඛකයෝ අවධානය යොමු කරති.

“ගුණපාල” සර් කතා කලේ පුදුම වෙමිනි. “මට අදුරන්නත් බැරුව ගියා. හරියට ඇදිලා ගිහිං. මොකද උණේ? ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ?”

“අම්මා කියනවා ගෙදර ඉංචි කියලා” අදිමදි කරමින් ඔහු පිළිතුරු දුන්නේ බිම බලාගෙන ය.

“නිකං මෝඩ වෙන්න එපා ගුණපාල. නැම දෙනාට ම ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න පුළුවන් ලමයා. ලබන සුමානේ එනවා, හොඳේ.”

“මහත්තය කියනෙකත් භැංචුව. සිස්සත්තේ තව ඇති. ගෙදර අඩුපාඩුවක් තියෙනවන් අපිට බලාගංඩ බැරියැ. යනේක තමා තියෙන්නේ.”



හෙයියම්මාරුව - ඒ. වී. සුරවිර

මේ උද්ධිංතයේ පාසලේ ගුරුවරයා, පාසල් ශිෂ්‍යයා හා ඔහුගේ වැඩිහිටි ඇශ්‍යාතියා යන තුන් දෙනාගේ උව්‍යාරණ විලාසයන්හි විශේෂතා හඳුනා ගත හැකි වෙයි. ඒ උව්‍යාරණ විශේෂතාවලට හේතු වී ඇත්තේ එක් එක් වරිතයේ වයස, සමාජ තත්ත්වය හා අධ්‍යාපනය යන සාධක සි. නවකතාවක සංවාද ඉදිරිපත් කිරීමේ දී මෙවැනි ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සාර්ථක ලේඛකයන් අනුගමනය කරන මාරුගය සි.

සිංහලය මවු බස ලෙස හාවිත නො කරන ශ්‍රී ලංකික ජනයාගේ උව්‍යාරණයෙහි දැකිය හැකි ඇතැම් විශේෂතා ද මැත කාලයෙහි ලේඛකයන්ගේ අවධානයට යොමු වී තිබේ.

“මම දැකළ තියෙනවා රෝගීම් පන්සල් යනවා.”

“මම යෙනවා තමයි මාත්තයා. ආමුදුරුවෙළා කියන්නේ එම දේ ම දුකයි කියල. එක එත්තනේ. මාත්තියගේ දෙයියොත් අපේ දෙයියොත් කියන්නේ කාට වත් කරදර නොකර ඉන්ඩ කියල. මං කේර්විල් යනවා. පන්සල් තිබුණොත් යේකටත් යෙනවා. අපේ දෙයියොත් පන්සල් දින්නවා.”



වබාගින්න - අනුලා විශේරත්න මැණිකේ

සිංහල නවකතාවෙහි හමු වන ගෙලි හෙවත් ප්‍රකාශන විලාස අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ වරිතයක අභ්‍යන්තර සිතිවිලි දැක්වීමේ දී කට වහර යොදා ගැනීම සි. මේ යටතේ විවාරකයන්ගේ අවධානයට යොමු වූ කෘතියක් වන්නේ සිරි ගුනසිංහගේ හෙවනැල්ල සි.

“පිටිපසින් ආ කාර එකක නලාවේ හඩින් තිශේසුනු ජ්‍යෙන්දාස රඟර බෝලයක් මෙන් පාර අයිනට විසි විය. කාර එක පසුපසින් ලුහුබඳීමින් ආ දුවිලි වලාව ජ්‍යෙන්දාසගේ කැද දා මැදපු සුදු කම්පය කළ කරමින් වහ වැරින. නොදැකින් මෙහෙම දුවිල්ලක්. විනාඩියක් යන්න බැ. කාර එකක් නැත්තම් බසිසිකල් කාරයෙක්. මුන් කොහො ද මේ ඉවසිල්ලක් නැතුව දුවන්නෙන. ... යුත් ගාල ගහ ගෙන ගිය හැරී. හදිස්සි වෙලා වෙන්න ඇති. මේ පාර ඉඩක් නැහැනේ කාර එකකට යන්න.”



හෙවනැල්ල - සිරි ගුනසිංහ

මෙහි දී සිරි ගුනසිංහ යොදා ගත්තේ සම්මත ලේඛන රිතියෙන් බැහැර තො වූ එහෙත් කට වහරට වැඩි නැවුරුවක් ඇති භාජා වේලාසයක් බව මෙයින් පැහැදිලි වනු ඇත. පසු කාලයෙහි ලේඛකයන් වැඩි දෙනා විසින් නවකතාවල සංචාර සඳහා අනුගමනය කරන ලද්දේ මේ මාර්ගය බව පෙනේ. භාෂණ රිතිය හෙවත් කට වහර යොදා ගත යුත්තේ සංචාර සඳහා පමණක් බව ද වෘත්තාන්ත, වර්ණනා භා ආධ්‍යාත්මක සඳහා ලේඛන රිතිය යොදා ගත යුතු බව ද ප්‍රශ්නයේ සිංහල නවකතා රචකයන්ගේ සම්මුතිය වී ඇති ආකාරය මෙයින් පැහැදිලි වෙයි.

අවබෝධය

- මුළුණය ආරම්භ වීමට පෙර මෙරට පැවති පොත් විශේෂය නම් කරන්න.
- මුළුණය ව්‍යාප්ත වීමට පෙර සංඝිතය පරිභේදනයට නැවුරු වී සිරියේ කවරහු ද?
- මාර්ටින් විකුමසිංහගේ නවකතාවල සංචාරවල දැකිය හැකි විශේෂත්වය කුමක් ද?
- කළඹකයාගේ ස්වභාවය අනුව සංචාරවල භාජා ව්‍යවහාරය සකස් වී ඇති කාති දෙකක් ලියන්න.
- සිරි ගුනසිංහගේ හෙවනැල්ල නවකතාවේ භාජා භාවිතයේ දැකිය හැකි විශේෂත්වය කුමක් ද?

අවබය පද

නිපාත භා උපසර්ග අවබය පද යනුවෙන් හැඳින්වේ.

නිපාත

වාක්‍යයක මුල, මැද, අග, යන තැන්හි ම යෙදීම නිපාත පදවල ස්වභාවය යි.

මිතුරෝ මා සමග සෙල්ලම කිරීමට පැමිණයෝ ය.

රෝයේ තාගි ද මම ද වේලාසනින් මූ පාසල් ගියෙමු.

මේ වාක්‍ය දෙකකි මුල, මැද, අග යෙදී ඇති යටින් ඉරි ඇදි පද නිපාත පදයි.

නිපාත පද විවිධ අර්ථ පළ කරමින් අදහස් ප්‍රකාශනයට හවුල් වෙයි. එම අර්ථවලින් සමහරක් රට අයත් නිපාත පද සමග පහත දැක්වේ.

අභ්‍ය අංකය	අර්ථය	නිපාත පද
01	කාලාර්ථය (කාලය හැගවීම)	අද, හෙට, රේයේ, නිතර, නිති, යලි, පිළි, දැන්, ඉක්විති, නිබද, ඉතින්, සදා
02	භාවාර්ථය (හැරිම දැනවීම)	අනේ, අහෝ, අපොයි, අයියෝ, ඔහෝ, විෂ, උයි, විකේ, අහා, හායි
03	ප්‍රශ්නාර්ථය (ප්‍රශ්න නැගීම හැගවීම)	ඇයි, මත්ද, කිම, යැ, දේ, ද
04	ආමන්ත්‍රණාර්ථය (ඇමතිම හැගවීම)	ඒම්බා, කොල, බොල, එම්බල, බොලවු, ඒයි, ඔයි
05	අනියමාර්ථය (නියමයක් නැති බව හැගවීම)	හොත්, තොහොත්
06	ප්‍රමාණාර්ථය (ප්‍රමාණය හැගවීම)	විතර, සා, තරම්, පමණ
07	සමානාර්ථය (සමාන කොට දැක්වීම)	මෙන්, ලෙස, බදු, සේ, වැනි, එවි, අයුරු
08	හේත්වර්ථය (හේතු දැක්වීම)	නිසා, බැවින්, හෙයින්
09	සීමාර්ථය (සීමාව දැක්වීම)	තෙක්, දක්වා, කුරු, පටන්, සිට, තාක්
10	විහක්ත්‍යාර්ථය (විහක්ති පළ කිරීම)	විසින්, ගෙන්, ගේ, කෙරෙන්, කෙරෙහි, තුළ, මත, උඩි
11	උපනාසාසාර්ථය (පද පූර්ණය දැක්වීම)	වනාහි, වූකලි, නම්, ලා
12	කිසුළාර්ථය (වේගය හැගවීම)	සෙද, නොලසා, වහා
13	ශුත්‍යාසාර්ථය (අශුත් බව හැගවීම)	ල, ලු
14	සමග යන අර්ථය හැගවීම	සමග, ඉහි, හා, කැටුව, සහ, එක්ක
15	අවධාරණාර්ථය (නිශ්චිත බව හැගවීම)	මුත්, මිස, හැර, විනා, ම, මැ, පවා, විනා
16	සමුළුව්‍යාර්ථය (පද සම්බන්ධය)	ද, යි, ත්, හා, සහ, දු
17	පුනරාර්ථය (නැවත යන අර්ථය)	පුන, නැවත, යලි, වැළි
18	වාක්‍යාවසානය හැගවීම	යැ, ය, හ, සේක
19	සම්පූර්ණය (සම්පූර්ණ බව හැගවීම)	වෙත, කරා, අත, ගාව
20	පිණිස යන අර්ථය	පිණිස, තකා, සඳහා, වස්, නිසා, උමද්‍යා, අරහයා
21	විකල්පාර්ථය (විකල්පය හැගවීම)	හෙවත්, නොහොත්, හෝ
22	සම්බන්ධාර්ථය (වාක්‍ය සම්බන්ධ කිරීම)	එහෙත්, නොහොත්, හෝ
23	අවමාර්ථය (අඩු ගණනේ යන අර්ථය)	පවා, ද, දු, ත්, හෝ, වත්

24	විරැද්ධාර්ථය (සිදු නො වීම යන අරුත)	නො, නි
25	නිශේෂාර්ථය (ප්‍රතික්ෂේප කිරීම)	එඩා,
26	අතිශයාර්ථය (වැඩිපුර යන අරුතෙකි)	ඉතා, බොහෝ, තව
27	ලද්ධත දැක්වීමෙහි	සි, යැයි
28	සැම (ඒකෙකක) යන අර්ථයෙහි	පතා, පාසා, ගානේ

අතැම් නිපාත පද අර්ථ කිහිපයක ම යෙදේ.

උදාහරණ: ගුරුවරු ද ප්‍රමාද ද රස් වූහ. (සමුච්චිවයාර්ථය)

ඔබ කියන්නේ කුමක් ද? (ප්‍රශ්නාර්ථය)

අපේ දුක දෙවියන්ට ද නො පෙනෙන්. (අවමාර්ථය)

උපසර්ග

අව්‍යය පද යටතට ගැනෙන උපසර්ග නාමයකට හෝ ක්‍රියාවකට මුළුන් යෙදී එම නාමයේ හෝ ක්‍රියාවේ අර්ථයට තුන් ආකාරයේ බලපැමක් කරයි.

- i. ප්‍රකාන්තියේ අර්ථයට බාධා කිරීම.
- ii. ප්‍රකාන්තියේ අර්ථය අනුව පැවතීම.
- iii. ප්‍රකාන්තියේ අර්ථය වෙසෙසා දැක්වීම.

(i)	(ii)	(iii)
නි - නිවරද	ඉ - ඉමිහිර	පිළි - පිළිගනී
අ - අගුණ	සු - සුදන	මාන - උපමාන
වි - විදේශ	ල - උදිල	අනු - අනුකම්පා

සාම්ප්‍රදායික සිංහලයේ උපසර්ග 20ක් ඇත. ඒවා නම්,

ප, පර, අව, ස, අනු, නි, දී, වි, අ, අදි, සු, උ, අඩි, පිරි, අප, උප, පස්, පිළි, අති, පියනු හි.

මේට අමතරව තුනක ව්‍යවහාරයෙහි බහුලව දැකිය හැකි උපසර්ග ගණනාවක් ද සිංහලයෙහි ඇත. මේවා වැඩි ප්‍රමාණයක් සංස්කෘත හාජාවෙන් ගත් උපසර්ග සි. ඒවා මෙසේ උදාහරණ සහිතව හඳුනා ගනීමු.

ප/ප	- පබද, ප්‍රහේද
පර/පරා	- පරදිනු, පරාජය
අප	- අපනයන, අපදුවා
ස/සං, සම්, සන්, සත්, සද්, සහ	- සංල, සංකල්පනා, සම්මාන, සන්නිවේදන, සත්පුරුෂ, සද්හාව, සහකාර
අනු/ලුහු	- අනුහාව, ලුහුබැඳීම
ම/මච	- මවදන්, අවතැන්
නි/නිස්/නිශ්/නිෂ්/නිර	- නිසල, නිස්සාර, නිශ්චලිද, නිෂ්චිල, නිරමල
දු/කු/දු/දුස්/දුශ්/දුර්	- දුරද, කුකවි, දුඩිත, දුස්සිල, දුශ්කර, දුරදාන්ත
වි	- විමුක්ති, විදේශ
අ/ආ/අන්	- අකල්, ආදේශය, අනවශය
නී	- නීරස, නීරෝගි
අදී/අධි	- අදිටන්, අධිවේදනා
අපි	- අපිධාන, අපිවර්ම
ඉ/ඇති	- ඉමහත්, අතිගැමුරු, අත්‍යවශය
සූ	- සුදන, සුගන්ධ
ල/ලන්/ලත්/ලද්	- ලගත්, ලන්මාද, ලත්තල, ලද්සේෂ්පණ
අඩි/අහි	- අඩිමන්, අහිමාන, අහාවකාශ
පිළි/පස්/පිහි/ප්‍රති/පරි	- පිළිබඳ, පසක්, පිහිකුල්, ප්‍රතිලාභ, ප්‍රත්‍යුපකාර, පරිපාරිය
පිරි/පරි	- පිරිසිදු, පරිගුද්ධ, පරිපරි
ලව/ලප	- ලවදෙස්, ලපහාඡා, ලපකුලපති

අන්තර්ජානය පශ්චාද්ලපාධි
පුනර්ජිවය ස්වයංජාත

ආදි පදවල මුළින් යෙදී ඇති අන්තර, පශ්චාත්, පුනර්, ස්ව ආදි කොටස් සාම්ප්‍රදායික උපසර්ග අතරෙහි තො ගැනුණ ද එහි ප්‍රකාතියට පෙර යෙදෙන ප්‍රර්වසර්ග විශේෂයක් ලෙස සැලකේ.



ලිඛිත අභ්‍යාස

1. පහත දැක්වෙන වාක්‍යවල නිපාත පද එකක් හෝ කිහිපයක් හෝ යෙදී ඇත. එවා තෝරා දක්වන්න.
 - i. මහ සුළුගින් ගස් වැළැ ද නිවෙස් ද ඇදි වැටිනි.
 - ii. අපි මවුන් සමග කතා කර කර සිටියෙමු.
 - iii. සඳුදා සිට සිකුරාදා තෙක් දින පහකි.
 - iv. මහු පුරුදුකාරයකු මෙන් හැසිරෙන්නට වූයේ ය.
 - v. දේශුනු වන් දෙබැම් ඇගේ මුහුණේ සුන්දරත්වය වැඩි කරයි.

- vi. ඔබ හැර ඒට වෙනත් දක්ෂයෙක් නැත.
- vii. අනො! මේ අපරාධය දෙවියන්ටත් නො පෙනේ ද?
- viii. කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද විය.
- ix. සංචාරකයන් විසින් ආරාධිතයේ පිළිගන්නා ලදහ.
- x. වන අලින්ගෙන් වන හානි එන්ට එන්ට ම වැඩි වෙයි.
2. හැම පේළියක ම යෙදී නැති නිපාතයක් නො වන පදය තෝරන්න.
- i. සමග, විතර, උස්, වනානි
 - ii. පිළියම්, උදෙසා, විසින්, නොලසා
 - iii. ඉක්විති, මිස, නොහොත්, සූමිරි
 - iv. අහෝ, එම්බා, නො හැර, නිරතුරු
 - v. කැටුව, අයකු, අරහයා, බලු
3. මුළුන් දැක්වෙන පදයෙහි විරුද්ධාර්ථය දෙන උපසර්ගය සහිත පදය තෝරන්න.
- i. සුලබ - පුලබ, විරල, බහුල
 - ii. මිහිර - සුමිහිර, අමිහිර, ඉමිහිර
 - iii. නියුක්ත - යුක්ත, සංයුත්ත, වියුක්ත
 - iv. වර්ධනය - පරිභානිය, අභිවර්ධනය, සංවර්ධනය
 - v. දුක - සන්තුෂ්ථිය, සොමිනස, ප්‍රිතිය
 - vi. අනුමාන - ප්‍රත්‍යක්ෂ, නිරනුමාන, ඒකාන්ත
 - vii. උත්කාෂ්ට - අධම, දින, නිකාෂ්ට
 - viii. කෘතවේදී - ගුණමතු, අකෘතයු, කෘතයු
 - ix. ස්වාභාවික - සාමාන්‍ය, කෘතිම, අස්වාභාවික
 - x. අල්ප - බොහෝ, අනල්ප, ස්වල්ප
4. පහත දැක්වෙන වාක්‍යවල හිස්තැනට වඩාත් සූදුසු උපසර්ගය වරහනෙන් තෝරා ලියන්න.
- i. බලැති විදුලි රහැන් පද්ධතිය අසල ගැවසීම අනතුරුදායක ය. (අති/අධි/අහි)
 - ii. රටේ වෘද්ධිය තකා කැප වීමෙන් වැඩ කළ යුතු ය. (පු/සං/අහි)
 - iii. වැඩිහිටියන්ගේ වාද පිළිපැදීම දියුණුවට හේතු වේ. (ප්‍රති/අව/අනු)
 - iv. ගුරුතුමිය පන්තියට පැමිණෙන් ම සිසුහු ගබිද වුහ. (නිස්/නිර්/නිශ්)
 - v. ඇතැම්පු එල කාර්යයන් සඳහා බොහෝ මුදල වැය කරති. (නිෂ්/ප්‍රති/නිස්)

ප්‍රායෝගික අභ්‍යාස

1. ඔබ කියවු තවකතා කිහිපයක් තෝරා ගෙන ඒවායේ හාජා හාවිතයේ විශේෂ ලක්ෂණ පිළිබඳව බිජ්‍යා ප්‍රවත්ත පතකකට ලිපියක් සකස් කරන්න.
2. එම තවකතාවක කැමති පරිවිශේෂයක් තෝරා ගෙන එහි ඇතුළත් උපසර්ග සහිත පද රස් කරන්න.
3. ඔබ කැමති තවකතාවක පිටුවක් තෝරා ගෙන එහි ඇතුළත් නිපාත පද රස් කරන්න.